



Ceylon Government Gazette

Published by Authority.

No. 5,397—FRIDAY, MARCH 13, 1896.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales :—	PAGE	Land Acquisition Notices	PAGE
Western Province	... 263	Land Resumption Notices	... —
Central Province	... 265	Notices under "The Forest Ordinance"	... —
Northern Province	... —	Notices of sale of Arrack, Opium, and Toll Rents	... 273
Southern Province	... 266	Notices of sale of Salt and Timber	... —
Eastern Province	... —	Notifications of Close Seasons, Infected Areas, &c.	... —
North-Western Province	... —	Specifications under "The Irrigation Ordinance"	... 275
North-Central Province	... —	Miscellaneous Departmental Notices	... —
Province of Uva	... —		
Province of Sabaragamuwa...	... 270		

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,489, w. P.

Colonial Secretary's Office,
Colombo, March 5, 1896.

AT noon on Wednesday, April 15, 1896, the Hon. the Government Agent of the Western Province will put up for sale, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6,926.

Situation—Meda pattu of Siyane korale.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
A 274	Kottuwadeniya or Godaporagahadeniya	Kimbulgoda	2 2 11
	Preliminary plan 9,525.		
	Situation—Ragam pattu of Alutkuru korale south.		
96	Kebellagahalanda	Bollata	4 0 38
	Preliminary plan 3,395.		
	Situation—Meda pattu of Hewagam korale.		
6620	Imbulanelanda	Pitumpe	11 1 6

PART III.—Page 263

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
	Preliminary plan 9,525.		
	Situation—Ragam pattu of Alutkuru korale south.		
127	Pathahekele	Bollata	14 3 37
	Preliminary plan 8,328.		
	Situation—Meda pattu of Siyane korale.		
A 475	Wekanda	Bogomuwa	0 2 8

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

C 1

වර්ෂ 1896 ක්වූ මාර්තු මස 5 වෙනි
 No. 1,489, W. P. දින කොළඹ මහසෙනෙකාරිස්ථලීන්
 නාන්සේගේ කන්තෝරුවේදී.

වස්තූකර් දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත
 උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන
 ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර
 යට වර්ෂ 1896 ක්වූ අප්‍රේල් මස 15 වෙනි දිනවූ බද්ද
 දවාලට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකු
 ණයට යෙදෙනවා ඇත.

සිතියම 6,926. සියනැකෝරලේ මැදපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රූ. ප.
A 274	කොටුව දෙහිය නො නොන් ගොඩපොර ගහ දෙහිය	කිඹුල්ගොඩ	2 2 11

සිතියම 9,525. අළුත්කුරුකෝරලේ රුහමිපත්තුවේ.

96 කැබෙල්ලහලන්ද බොල්ලහ 4 0 38

සිතියම 3,395. සේවාගමකෝරලේ මැදපත්තුවේ.

6620 ඉම්බුලානෙලන්ද පිටුම්පෙ 11 1 6

සිතියම 9,625. අළුත්කුරුකෝරලේ රුහමිපත්තුවේ.

127 පහගෙකැලේ බොල්ලහ 14 3 37

සිතියම 8,328. සියනැකෝරලේ මැදපත්තුවේ.

A475 වැකන්ද බෝගොමුව 0 2 8

අක්කරයක් මිලකරනිබෙන්ගේ රූපියල් 10 බැගින.
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජන් ජන
 රාජ් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ
 බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත
 උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
 ජ. නොඑල් වාකර්,
 මහසෙනෙකාරිස් වමිහ.

No. 1,490, W. P. Colonial Secretary's Office,
 Colombo, March 5, 1896.

AT noon on Wednesday, April 15, 1896, the Hon. the
 Government Agent of the Western Province will
 put up for sale, at his Office in Colombo, the under-
 mentioned portions of Crown land, on the terms
 authorized by Government.

Preliminary plan 10,286.

Situation—Foreshore street, in Ward No. 2, within the
 Municipality of Colombo, Western Province.

Lot.	Extent.		
	A.	R.	P.
7764	0	0	0.87
7772	0	0	2
7778	0	0	5.12
7780	0	0	2.75

Further information respecting these lands may be
 obtained from the Surveyor-General, and respecting the
 conditions of sale from the Hon. the Government Agent,
 Western Province.

By His Excellency the Governor's command,
 E. NOEL WALKER,
 Colonial Secretary.

වර්ෂ 1896 ක්වූ මාර්තු මස 5 වෙනි
 No. 1,490, W. P. දින කොළඹ මහසෙනෙකාරිස්
 උත්තාන්සේගේ කන්තෝරු
 වේදී.

වස්තූකර් දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත
 උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන
 ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර
 යට වර්ෂ 1896 ක්වූ අප්‍රේල් මස 15 වෙනි දිනවූ බද්ද
 දවාලට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකු
 ණයට යෙදෙනවා ඇත.

පිහිටානිබෙන්ගේ කොළඹ නගරය තුල දෙවෙනි
 කොට්ඨාසයේ වැල්ලවිදියේ.

සිතියම 10,286.

නො.	ගම.	අ. රූ. ප.
7764		0 0 0.87
7772		0 0 2
7778		0 0 5.12
7780		0 0 2.75

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජන්
 රාජ් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි බස්නා
 හිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්
 සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
 ජ. නොඑල් වාකර්,
 මහසෙනෙකාරිස් වමිහ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,518, C. P.

Colonial Secretary's Office,
Colombo, February 29, 1896.

ON Wednesday, April 22, 1896, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udugoda Udasiya pattu of the Matale North District of the Central Province.

Preliminary plan 4,545.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
12110	Koswatta	D. Appuhami, Arachchi of Koswatta	Crown	Forest	2 2 28

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,518 C. P.

වමී 1896 ක්වු පෙබරවාරි මස 29 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ මාතලේ උපජිජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1896 ක්වු අප්‍රේල් මස 22 වෙනි දින බදාදා දවල් දෙලකට මාතලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ මාතලේ උතුරු පලාතේ උඩුගොඩ උඩසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන මිම් කැබලි එකක්.

සිතියම 4,545.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
12110	කොස්වත්ත	කොස්වත්තේ ඩී. අජ්ජහම් ආරච්චිල	ආණ්ඩුව	මුකලාන	2 2 28

අක්කරයක් රුපියල් 20 ගනනේ විකුනනට පවත්ගනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතලේ උපජිජන්තලන්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. කොළිල් මාකර්,
මහසෙනෙවිවරයාගේ මමිහ.

No. 1,519, C. P.

Colonial Secretary's Office,
Colombo, March 6, 1896.

ON Wednesday, April 29, 1896, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his Office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Pata Dumbara and Udunuwara divisions of the Kandy District of the Central Province.

Preliminary plan 1,919.—Pata Dumbara.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
6128	Gidawa	Mr. D. D. Dickson	Crown	Chena and patana	8 1 26
6131	Gidawa and Werapitiya	do.	do.	do.	7 3 27

Upset price,—Rs. 25 per acre.

Preliminary plan 4,144.—Udunuwara.

11088	Dawulagala	Appuhami	Crown	Chena	0 2 34
11089	Do.	do.	do.	do.	0 3 15
11090	Do.	do.	do.	do.	0 2 11

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,519, C. P.

වර්ෂ 1896 ක්වූ මාර්තු මස 6 වෙනි දින කොළඹ

මහසෙක්‍රයාරිස් උන්කාන්සේගේ කන්තෝරුවේදීය.

මධ්‍යමදිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ අප්‍රේල් මස 29 වෙනි වූද දින දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මධ්‍යමදිසාවේ පානදුම්බර සහ උඩුනුවර පලාතේ පිහිටා තිබෙන මිකුබෙලි පහත්.

සිතියම 1,919. පානදුම්බර.

අක්කරයක් රූපියල් 25ගේ හිට පටන්ගැනී විකුණන්නට යෙදේ.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
6128	හිඬිඳව	ඩී. ඩී. ඩික්ෂන්මහත්මයා	හේන සහ පහන	8 1 26
6131	හිඬිඳව සහ වේරපිටිය	එම	එම	7 3 27

සිතියම 4,144. උඩුනුවර.

අක්කරයක් රූපියල් 10 හිට පටන්ගැනී විකුණන්නට යෙදේ.

නො.	දිවුලගල	අප්පුහාමි	හේන	මහත.
				අ. රු. ප.
11088				0 2 34
11089	එම	එම	එම	0 3 15
11090	එම	එම	එම	0 2 11

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාලු උන්කාන්සේගෙන් දැනගන්නට හැකිවත් ඇර, විකි නීමේ කොන්දේසි ගැන කොරතුරු මධ්‍යමදිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උන්කාන්සේගෙන් දැනගතහැකිවේ

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජී. නොඑල් වාකර්,
මහසෙක්‍රයාරිස් මමත.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 925, S. P.

Colonial Secretary's Office,
Colombo, March 10, 1896.

ON Wednesday, June 10, 1896, and following days, at 11 A.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at Hakmana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety-three allotments of land situated in the Matara District of the Southern Province.

Preliminary plan 4,482.—Kandaboda pattu.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
12074	Migahadeniyakuttiya or Henkiriya-kuttiya	Ranchagoda	Jungle	10 3 21
L 485	Talgodamullehena	do.	Citronella	0 2 35
M 485	Welewatta	do.	do.	0 0 24
N 485	Paluwatta	do.	do.	0 2 1
O 485	Welihenawatta	do.	do.	0 0 25

Preliminary plan 2,142.

M 234	Galgodahena	Kongala	Garden	2 2 9
N 234	Itawelgahahena	do.	Chena	2 3 4
2865	Kebellagahahena and Delgahahena	do.	do.	4 3 2

Preliminary plan 4,527.

12429	Bulugahahena	Kongala	Citronella	0 1 33
12430	Do.	do.	Jungle	1 3 3
12432	Welikahahena	do.	do.	0 3 6

Preliminary plan 4,529.

12436	Maramandiahena or Ketakalagaha-koratuwa	Kongala	Jungle	1 1 0
12437	Galkandegewattehena	do.	do.	3 0 9

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 4,544.					
12541	Mahahengodahena	Kongala	Low jungle	0	3 36
12542	Do.	do.	Jungle	8	2 38
12543	Lindagawadeniya	do.	Field	0	0 25
12544	Toppehena	do.	Jungle	0	0 34
12545	Do.	do.	Yams, &c.	0	3 45
12546	Do.	do.	Jungle	11	0 28
12547	Do.	do.	Citronella	0	0 37
Preliminary plan 4,273.					
11180	Tennakoratuwa	Beruwawela	Jungle	0	3 24
11181	Veralugahahena or Getakosgahahena	do.	Chena	2	2 34
11183	Veralugahahena or Guļuwehenedeniya	do.	Field	0	0 24
Preliminary plan 2,136.					
O 230	Dandugasarahena	Narawelpita	Citronella	0	2 35
Q 230	Delagalahena	do.	Cleared chena	0	2 30
2840	Lolugahahena	do.	Chena	5	0 16
T 230	Demataketiyahena	do.	do.	3	3 0
U 230	Do.	do.	Citronella	0	1 6
X 230	Do.	do.	do.	0	3 14
Y 230	Do.	do.	do.	0	2 14
A 231	Uruwalayahena	do.	Chena	4	0 37
C 231	Pupuluwelmandiyahena	do.	Citronella	1	1 3
F 231	Do.	do.	Citronella and chena	1	0 26
H 231	Do.	do.	Citronella	1	1 12
I 231	Do.	do.	Chena	0	3 10
J 231	Do.	do.	Citronella	0	2 22
K 231	Do.	do.	do.	0	2 15
2841	Do.	do.	Chena	15	3 35
L 231	Do.	do.	do.	1	0 2
M 231	Do.	do.	Cleared chena	1	2 12
R 231	Do.	do.	Citronella	1	0 10
T 231	Uruwalahena	do.	Young cocoanut	2	0 31
V 231	Dunumadalagahahena	do.	Chena	1	2 13
W 231	Paragahamaditha	do.	Paddy	0	2 28
G 232	Karendeketiyahena	do.	Chena	8	0 0
H 232	Do.	do.	Citronella	0	3 28
2843	Katuimbulgahahena	do.	Chena	2	1 29
O 232	Elewelketiya-atmaga	do.	do.	0	3 19
Q 232	Boraluahena	do.	Citronella	1	2 13
R 232	Boraluadeniya	do.	Paddy	0	0 8
2846	Walagahahena, Pereketiyahena, and Karuwalagasmandiya	do.	Chena	41	0 35
Y 232	Boraluahena	do.	Jak	1	3 22
Z 232	Do.	do.	Cocoanut	0	3 9
B 233	Do.	do.	Jak	1	1 22
E 233	Karuwalagasmandiyahena	do.	Cleared chena	1	0 27
F 233	Do.	do.	Chena	3	1 24
G 233	Gaspahahena	do.	do.	5	3 36
I 233	Bebili	do.	do.	4	0 38
2848	Tippoladeniya	do.	Paddy	0	0 7
2849	Kirindearahena	do.	Chena	14	1 16
K 233	Do.	do.	do.	1	1 19
M 233	Ittawelahena	do.	Citronella	1	1 7
O 233	Ittawela <i>alias</i> Rahugodahena	do.	Chena	1	1 0
Q 233	Hingurahena	Murutamura	do.	3	1 23
R. 233	Higgahahena	do.	do.	2	3 29
S 233	Illuretiyahena	do.	do.	3	3 21
Preliminary plan 1,894.					
B 152	Gama-achillewattaihalahena	Makandura	Citronella	0	2 9
E 152	Digana-addarahena	do.	do.	1	0 24
F 152	Diganahena	do.	do.	0	2 18
4465	Udadeniyagodahena	do.	Chena	5	0 39
K 152	Do.	do.	Citronella	0	2 17
Z 152	Maharalageliaddageihalahena	do.	do.	0	2 17
B 153	Gongewilahena	do.	do.	0	1 37
C 153	Potuketiyahena	Beragama	do.	2	3 7
F 153	Do.	do.	do.	0	1 37
4466	Parane-alutwattahena	do.	Chena	0	3 8
G 153	Divela-addarahena	do.	Citronella	0	3 2
H 153	Delgahawattahena	do.	do.	1	2 18
I 153	Gorakagahahena	do.	do.	3	2 8
4468	Dolamagahahena	do.	Chena	3	3 25
4469	Do.	do.	do.	1	0 33
N 153	Do.	do.	Citronella	0	0 39
O 153	Renadoleyhena	do.	do.	0	3 4

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 1,920.						
W 165	Berawayinnakanatta	Ranchagoda	Citronella	0	2	23
X 165	Kongahawattahena	do.	do.	0	1	30
Y 165	Sapugahahena	do.	do.	0	1	16
Z 165	Bogahakoratuwa	do.	do.	0	3	5
A 166	Kadihirripitiyahena	do.	do.	0	1	0
B 166	Ambagahawattahena	do.	do.	0	2	5
Preliminary plan 1,969.						
1921	Nugeyhena	Ranchagoda	Chena	7	0	7
X 184	Do.	do.	Citronella	0	1	14
Y 184	Nugeyhena <i>alias</i> Hemaldolayhena	do.	do.	0	2	26
Preliminary plan 2,145.						
W 234	Palla-arambahena	Denegama	Citronella	1	3	31

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 925, S. P.

වර්ෂ 1896 ක්වූ මාර්තු මස 10 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජනනායකයන්ගේ කන්තෝරුවේදීය.

මාතර දිසාවේ උපජීවත්තලත්තායන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ ජූනි මස 10 වෙනි දිනවූ බද්ද සහ ඊට පසු දවස්වලත් ගත්මන නානායකවරු වෙතදෙසිකර විකුණනට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණු පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 93ක්.

සිතියම 4,482. කන්දබඩපත්තුව.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
12074	මහගදෙනිය කුච්චිය නොහොත් හේන්කිරිය කුච්චිය	රංවාගොඩ	බැද්ද	10 3 21
L 485	නල්ගොඩවුල්ල හේන	එම	පැහිරි	0 2 35
M 485	වෙලේ වත්ත	එම	එම	0 0 24
N 485	පහේ වත්ත	එම	එම	0 2 1
O 485	වැලිහේන වත්ත	එම	එම	0 0 25
සිතියම 2,142.				
M 234	ගල්ගොඩේ හේන	කෝන්ගල	වත්ත	2 2 9
N 234	ඉත්තැවැල්ගහ හේන	එම	හේන	2 3 4
2865*	කැබෙල්ලගහහේන සහ දෙල් ගහහේන	එම	එම	4 3 2
සිතියම 4,527.				
12429	බුළුගහහේන	කෝන්ගල	පැහිරි	0 1 33
12430	එම	එම	බැද්ද	1 3 3
12432	වැලිකහහේන	එම	එම	0 3 6
සිතියම 4,529.				
12436	මාරුමන්ඩිය හේන නොහොත් කැටකාලගහ කොරවුව	කෝන්ගල	එම	1 1 0
12437	ගල්කන්දෙහේ වත්ත හේන	එම	එම	3 0 9
සිතියම 4,544.				
12541	මහහේන්ගොඩ හේන	කෝන්ගල	පාන්බැද්ද	0 3 36
12542	එම	එම	බැද්ද	8 2 38
12543	ලිඳගාවා දෙනිය	එම	කුඹුර	0 0 25
12544	තොප්පිහේන	එම	බැද්ද	0 0 34
12545	එම	එම	අල ආදිය	0 3 5
12546	එම	එම	බැද්ද	11 0 28
12547	එම	එම	පැහිරි	0 0 37

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මගන. අ. රු. ප.
11180	තැන්පො කොරවුව	සිතියම 4,273.	බැඳ්ද	0 3 24
11181	වෙරළගඟහේන නොහොක්	බේරුවේවල		
	ගැටකොස්ගඟ හේන	එම	හේන	2 2 34
11183.	එම ගුළුවහේන දෙකිය	එම	කුඹුර	0 0 24
		සිතියම 2,136.		
O 230	දඹුගස්තොරෙහේන	තරුවැල්පිට	පැහිරි	0 2 35
Q 230	දෙලගලහේන	එම	එලිකරපු හේන	0 2 30
2840	ලෝඵගඟහේන	එම	හේන	5 0 16
T 230	දෙමටකැටියහේන	එම	එම	3 3 0
U 230	එම	එම	පැහිරි	0 1 6
X 230	එම	එම	එම	0 3 14
Y 230	එම	එම	එම	0 2 14
A 231	උරුවලයාහේන	එම	හේන	4 0 37
C 231	පුපුලුවැල්මහේන	එම	පැහිරි	1 1 3
F 231	එම	එම	එම සහ හේන	1 0 26
H 231	එම	එම	පැහිරි	1 1 12
I 231	එම	එම	හේන	0 3 19
J 231	එම	එම	පැහිරි	0 2 22
K 231	එම	එම	එම	0 2 15
2841	එම	එම	හේන	15 3 35
L 231	එම	එම	එම	1 0 2
M 231	එම	එම	එලිකරපු හේන	1 2 12
R 231	එම	එම	පැහිරි	1 0 10
T 231	උරුවලහේන	එම	තරුන පොල්ගස්	2 0 31
V 231	දුඹුමඩලගඟහේන	එම	හේන	1 2 13
W 231	පරගඟහේන	එම	වී	0 2 28
G 232	කැරදකැටියහේන	එම	හේන	8 0 0
H 232	එම	එම	පැහිරි	0 3 28
2843	කටුඉඹුල්ගඟහේන	එම	හේන	2 1 29
O 232	ඇලවැල්කැටිය අත්මග	එම	එම	0 3 19
Q 232	බොරළුවහේන	එම	පැහිරි	1 2 13
R 232	එම දෙකිය	එම	වී	0 0 8
2846	වලස්පහහේන, පේරකැටිය හේන			
	සහ කැරුවලගස්මත්තිය	එම	හේන	4 0 35
Y 232	බොරළුවහේන	එම	කොස්	1 3 22
Z 232	එම	එම	පොල්	0 3 9
B 233	එම	එම	කොස්	1 1 22
E 233	කැරුවලගස්මත්තියහේන	එම	එලිකරපු හේන	1 0 27
F 233	එම	එම	හේන	3 1 24
G 233	ගස්පහේ හේන	එම	එම	5 3 36
I 233	බැබිල	එම	එම	4 0 38
2848	කීප්පලදෙකිය	එම	වී	0 0 7
2849	කීර්තුආරේ හේන	එම	හේන	14 1 16
K 233	එම	එම	එම	1 1 19
M 233	ඉත්තැවල හේන	එම	පැහිරි	1 1 7
O 233	ඉත්තැවල නොහොක් රළ			
	ගොඩ හේන	එම	හේන	1 1 0
Q 233	හිඟුර හේන	මුරුතැමුර	එම	3 1 23
R 233	හිඟුර හේන	එම	එම	2 3 39
S 233	ඉළක්කැටිය හේන	එම	එම	3 3 21
		සිතියම 1,894.		
B 152	ගමාවිච්චිලේවත්ත ඉහල			
	හේන	මාකනුර	පැහිරි	0 2 9
E 152	දිගහඅද්දර හේන	එම	එම	1 0 24
F 152	දිගහ හේන	එම	එම	0 2 18
4465	උඩදෙකියගොඩ හේන	එම	හේන	5 0 39
K 152	එම	එම	පැහිරි	0 2 17
Z 152	මහරුලගේ ලියද්දගේ ඉහල			
	හේන	එම	එම	0 2 17
B 153	නෙත්තේවිල හේන	එම	එම	0 1 37
C 153	පොකුකැටියහේන	බැරගම	එම	2 3 7
F 153	එම	එම	එම	0 1 37
4466	පොරන අළුත්වත්ත හේන	එම	හේන	0 3 8
G 153	දිවුල්අද්දර හේන	එම	පැහිරි	0 3 2
H 153	දෙල්ගඟවත්ත හේන	එම	එම	1 2 18
I 153	ගොරකඟහේන	එම	එම	3 2 8
4468	දෙලමග හේන	එම	හේන	3 3 25
4469	එම	එම	එම	1 0 33
N 153	එම	එම	පැහිරි	0 0 39
O 153	රෙනදෙල් හේන	එම	එම	0 3 4

කො.	ඉඩමේ නම.	භූ.	අත්දම.	මහක. අ. රු. ප.
		සිතියම 1,920.		
W165	බෙරවාඉත්තෙන කනක්ක	රංචාගොඩ	පැහිරි	0 2 23
X 165	කෝන්ගහවත්ඉත් හේන	එම	එම	0 1 30
Y 165	සපුගහ හේන	එම	එම	0 1 16
Z 165	බෝගහ කොරවුව	එම	එම	0 3 5
A 166	කඩිතිපිටිය හේන	එම	එම	0 1 0
B 166	අඹගහවත්ත හේන	එම	එම	0 2 5
		සිතියම 1,969.		
1921	නුගේ හේන	රංචාගොඩ	හේන	7 0 7
X 184	එම	එම	පැහිරි	0 1 14
Y 184	එම නොතොත් හෙත්සල් දොළේ හේන	එම	එම	0 26
		සිතියම 2,145.		
W234	පල්ලෙඅරඹේ හේන	දෙනගම	එම	1 3 31
අක්කරයක මිල රුපියල් 10යි.				

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්සුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා මාතර ආණ්ඩුවේ උපද්වන්තලන්තාත්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වහත්සේගේ ආඥාවලෙස,

ඊ. නොඑල්වාකර,
මහසෙනෙකාරීස් මමා.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 236, P. OF S.

Colonial Secretary's Office,
Colombo, March 5, 1896.

ON Wednesday, April 29, 1896, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale or settlement, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Situation.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 529.—Beligal korale, Kandupita pattuwa.					
1372	Gogollehena	Puspone	G. Mudalihami and others	Chena	0 2 32
1373	Lindamullehena	do.	do.	do.	5 2 9
1375	Porapolgalahena, Amba- gahamulatennahena, &c.	do.	do.	do.	20 3 37
Preliminary plan 553.—Beligal korale, Kandupita pattuwa.					
1455	Wikotanagalamukalana	Kabagomuwa	Crown	Forest	0 0 3
1456	Imbulgahadeniyahena	do.	K. V. Ukkuhami and others	do.	0 1 6
M 69	Wikotanagalahena	do.	J. Punchirala and others	Chena	0 0 17
1457	Wikotanagalamukalana	do.	Crown	Forest	2 3 3
Preliminary plan 518.—Beligal korale, Kandupita pattuwa.					
B 66	Pitapuranaowita or deniya	Kabagomuwa	J. A. Punchirala and others	Owita or deniya	0 1 0
1343	Do.	do.	do.	do.	0 2 5
C 66	Do.	do.	do.	do.	1 1 22
Preliminary plan 346.—Beligal korale, Kandupita pattuwa.					
889	Wewahenamukalana	Atugoda	Crown	Forest	3 1 28*
Preliminary plan 8,526.—Beligal korale, Kandupita pattuwa.					
6576	Daluggalakele	Yattogoda	do.	High jungle	6 1 19

* Value of timber, Rs. 6.50.

Lot.	Name of Land.	Situation.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 395—Beligal korale, Kandupita pattuwa.					
M 58	Buluwamulatenna	Yattogoda and Ballapana	S. Puhula and others	Chena	1 1 21
966	Golluwamulatenna	do.	Crown	Cleared land	0 1 30
Preliminary plan 8,716—Beligal korale, Kandupita pattuwa.					
7093	Kirimetihakka	Ballapana	Crown	Forest	40 2 8
Preliminary plan 5,851—Beligal korale, Kandupita pattuwa.					
7366	Kapukotuwanukalana	Siyambalapitiya	Crown	do.	9 2 0
Preliminary plan 491—Beligal korale, Kiraweli pattuwa.					
1255	Dambugollamukalana	Gayidapure	Tambi Lebbe Uduma Lebbe and another	do.	3 2 36 ^c
Preliminary plan 166—Beligal korale, Gandolaha pattuwa.					
267	Kandanemukalana	Kahagalla	Crown	do.	11 0 28 [†]
Preliminary plan 7,815—Beligal korale, Gandolaha pattuwa.					
R 413	Galmullehena	Karadetiya	A. Wedahami and another	Chena	0 1 24
S 413	Do.	do.	L. Hetuhami	do.	1 0 12
U 413	Pallepitiyahena	do.	A. Dingiriappu and another	do.	2 0 12
V 413	Panwattehena	do.	A. Punchimenika	do.	1 1 34

* Value of timber, Rs. 11.50

† Value of timber, Rs. 27.50.

Upset price,—High lands, Rs. 10 to Rs. 25 per acre ; mud lands, Rs. 40 per acre.

Further information regarding these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 236, P. OF S.

වමී 1896 ක්වූ මාර්තු මස 5 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරීස්ලන්තාන්සේගේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කවේ ඒජන්තරාජ්‍යාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනතුරු ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1896 ක්වූ අප්‍රේල් මස 29 වෙනි බද්ද සවස 10 කැගල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනුට නොහොත් ඔබ්බට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගල්ල පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 22යි.

සිතියම 529. බෙලිගල්කෝරලේ කඳුපිටපත්තුවේ. තිබෙන ස්ථානය—පුස්පන්.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීසන්තා.	අන්දම.	මහත. අ. රු. ප.	ලීවල වටිනාකම. රු. ෙ.
1372	තොගොල්ලේ හේන	ජී. මුදලිගාමි සහ තවත්	හේන	0 2 32	—
1373	ලීදමුල්ලේ හේන	එම	එම	5 2 9	—
1375	පොරපොල්ගල හේන, අඹගහ මුල කැන්තේන සහ තවත්	එම	එම	20 3 37	—
සිතියම 553. තිබෙන ස්ථානය—කඩගොමුව.					
1455	විකොටනගල මුකලාන	ආණ්ඩුව	මුකලාන	0 0 3	—
1456	ඉමුල්ගහදෙණිය හේන	කේ. ඒ. උක්කුගාමි සහ තවත්	එම	0 1 16	—
M 69	විකොටනගලේ හේන	ජේ. පුන්විරල සහ තවත්	හේන	0 0 17	—
1457	විකොටනගලේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	2 3 3	—
සිතියම 518.					
B 66	පිටපුරන ඔව්ට නොහොත් දෙණිය	ජේ. ඒ. පුන්විරල සහ තවත් ඔව්ට නොහොත් දෙණිය	එම	0 1 0	—
1343	එම	එම	එම	0 2 5	—
C 66	එම	එම	එම	1 1 22	—
සිතියම 346. තිබෙන ස්ථානය—අටුගොඩ.					
839	වැවහේන මුකලාන	ආණ්ඩුව	මුකලාන	3 1 28	6 50
සිතියම 8,526. තිබෙන ස්ථානය—සව්වෝගොඩ.					
6576	දළුගලකැලේ	ආණ්ඩුව	ලොකුකැලේ	6 1 19	—
සිතියම 395. තිබෙන ස්ථානය—සව්වෝගොඩ සහ බල්ලාපාන.					
M 58	බුළුවමුලකැන්ත	ඇස්. පුහුලා සහ තවත්	හේන	1 1 21	—
966	තොල්ලුවමුලකැන්ත	ආණ්ඩුව	එලිකරපු ඉඩම	0 1 30	—

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	ලීවල වටිනාකම රු. ශ.
		සිතියම 8,716. නිබෙන ස්ථානය—බල්ලාපාන.			
7093	කිරිමැවිහක්ක	ආණ්ඩුව	මුකලාන	10 2 8	—
		සිතියම 5,851. නිබෙන ස්ථානය—සිංඤ්ඤාපිටිය.			
7366	කපුකොටුව මුකලාන	ආණ්ඩුව	මුකලාන	9 2 0	—
		සිතියම 491. කිරිමැවිපත්තුවේ. නිබෙන ස්ථානය—ගසිදපුරේ.			
1255	දඹුගොල්ල මුකලාන	හම්ලෙඛිච්චේ උදුමාලෙඛි චේ සහ නවත්	මුකලාන	3 2 36	11 50
		සිතියම 166. ගන්දෙලආපත්තුවේ. නිබෙන ස්ථානය—කහගල්ල.			
267	කන්දගේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	11 0 28	27 50
		සිතියම 7,815. නිබෙන ස්ථානය—කරදුටියන.			
R 413	ගල්වුල්ලේ හේන	එ. වෙදහාමි සහ නවත්	හේන	0 1 24	—
S 413	එම	ඇල්. හේතුහාමි	එම	1 0 12	—
U 413	පල්ලේපිටියේ හේන	එ. හිත්තිරිඅප්පු සහ නවත්	එම	2 0 12	—
V 413	පන්වත්තේ හේන	එ. පුත්තිමැනිකා	එම	1 1 34	—

මලකර නිබෙන්නේ ගොඩබිම් අක්කරයක් රුපියල් 10 හිට 25 දක්වාද, කුඹුරු අක්කරයක් රුපියල් 40ක බැගින්ය.

මෙම ඉඩම් ගැණ උරුමවාසිකමක් ඇති කෙනෙක් කැගල්ලේ කවිවේරිය ඉදිරිපිටට පැමිණ විකිනෙන දවසට හෝ ඊට මත්තෙන් හමුත්තේ උරුමවාසිකම් කියා සිටින්නට බිනැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනල්ලන්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණා කැගල්ලේ ආණ්ඩුවේ උපද්වන්තලන්තාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහත්තේගේ ආඥාව ලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙක්කාරිස් වම්හ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a road to the hospital at Neboda, to wit :—

Preliminary plan 10,387. Village—Pahala Neboda.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
T 719	Porambegewatta	Garden	Porambege Seneriya	0. 0 32

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kalutara Kachcheri on May 5, 1896, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kalutara Kachcheri,
March 10, 1896.

H. W. BRODHURST,
Assistant Government Agent.

වෛ 1896 ක්‍රි. අප්‍රේල් මස 1 වෙනි දින පටන් පුනී මස 30 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් වෙන දකුණු පලාතේ අරක්කු රේන්දවලින් මුල්ගැනුම් කාරයින් විසින් වෛ 1896 ක්‍රි. පෙබරවාරි මාසේදී ගෙවිය යුතු මුදල වෛ 1896 ක්‍රි. මාර්තු මාසේ 23 වෙනි දිනදී හෝ ඊට මන්තෙන් ගෙවනට නොගෙදෙන අරක්කු රේන් වෛ 1896 ක්‍රි. මාර්තු මස 23 වෙනි සඳුදා දවල් 12ට ගාල්ලේ කවිචේරියේදී මුල් ගැනුම් කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුණනට යෙදෙනවා ඇත.

දෙවනු විකිණීමේදී ගැනුම්කාරයා විසින් විකිණීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවනට ඕනෑවා සහ වෛ 1896 ක්‍රි. අප්‍රේල් මස 16 වෙනි දින හෝ ඊට මන්තෙන් නිසි ඇප සම්පූර්ණකරනටද ඕනෑය.

ගාළු දිස්ත්‍රික්කයේ.

1. ගාල්ලේ කඩවත් සතර සහ අක්මිමත.
2. ගාල්ලේ වැල්ලඛඩපත්තුව, ගඟබඩපත්තුවේ සහ භීදුම්පත්තුවේ රේන්දය.
3. ගාල්ලේ බෙන්කොට වලල්ලාඹුවි කෝරලේ රේන්දය.
4. ගාල්ලේ කල්පේපත්තුවේ රේන්දය.

මාතර දිස්ත්‍රික්කයේ.

5. වැලිගමකෝරලේ සහ මොරවත්කෝරලේ රේන්දය.
6. මාතර වැල්ලඛඩපත්තුවේ රේන්දය.

කම්බන්තොට දිස්ත්‍රික්කයේ.

7. කැගෙනහිර ගිරුවාපත්තුවේ රේන්දය.
8. මාගම්පත්තුවේ රේන්දය.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ ඒජන්තවෑන වෙනුවට.

වෛ 1896 ක්‍රි. මාර්තු මස 10 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from April 1 to December 31, 1896, on Monday, March 23, 1896, at 1 P.M. :—

1. The ferry toll rent at Halpatota.
2. The road toll at Paradowewatta.
3. The road toll at Welitara.
4. The minor toll on the Ambalangoda-Elpitiya road.
5. Road toll. Hirambara-Baddegama.

The purchaser must deposit one-half of the purchase amount on the day of sale in cash as security for the rent.

Reason for Re-sale.

Non-payment of the instalment for February, 1896.

G. COOKSON,
for Government Agent.

Galle Kachcheri,
March 10, 1896.

වෛ 1896 ක්‍රි. අප්‍රේල් මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තවෑනවත්තෙන් විසින් මාර්තු මස 23

වෙනි සඳුදා දවල් සිනුවේ එකට ප්‍රසිඛ වෙන්දේසියේ දෙවනු විකුණනට යෙදෙනවා ඇත. එනම් :—

1. ගාල්පාකොට කොටුපල රේන්දය.
2. පරදුවේ වත්තේ පාරේ රේන්දය.
3. වැලිතර පාරේ රේන්දය.
4. අම්බලන්ගොඩ, ඇල්පිටියේ අතුරුපාරේ රේන්දය.
5. හිරිඹුරේ බද්දේගම පාරේ රේන්දය.

ඉල්ලුම්කාරයින් විසින් රේන්දය ගන්ට දෙන මුදලෙන් දෙකෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවනට ඕනෑය.

දෙවනු විකුණනට යෙදෙන කාරණයන්ම 1896 ක්‍රි. පෙබරවාරි මාසයට ගෙවනට ඕනෑ මුදල නොගෙවී නිසාය.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ ඒජන්තවෑන වෙනුවට.

වෛ 1896 ක්‍රි. මාර්තු මස 10 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from March 29 to December 31, 1896, on Saturday, March 28, 1896, at 1 P.M. :—

1. The road and bridge toll at Akuressa.
2. The road toll at Godagama.
3. The road toll at Dondra.

The purchaser must deposit one-half of the purchase amount on the day of sale in cash as security for the rents.

Reason for Re-sale.

Non-payment of the instalment for February, 1896.

Galle Kachcheri,
March 10, 1896.

G. COOKSON,
for Government Agent.

වෛ 1896 ක්‍රි. මාර්තු මස 29 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට මාතර උපඒජන්ත උන්තාන්සේ විසින් මාර්තු මස 28 වෙනි සෙනසුරාදා දවල් සිනුවේ එකට ප්‍රසිඛ වෙන්දේසියේ දෙවනු විකුණනට යෙදෙනවා ඇත. එනම් :—

1. අතුරුස්ස පාරේ සහ පාලම් රේන්දේද.
2. ගොඩගම පාරේ රේන්දේද.
3. දෙවුන්දර පාරේ රේන්දේද.

ඉල්ලුම්කාරයා විසින් රේන්දය ගන්ට දෙන මුදලෙන් දෙකෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවනට ඕනෑය.

දෙවනු විකුණනට යෙදෙන කාරණයන්ම 1896 ක්‍රි. පෙබරවාරි මාසේට ගෙවනට ඕනෑ මුදල නොගෙවී නිසාය.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ ඒජන්තවෑන වෙනුවට.

වෛ 1896 ක්‍රි. මාර්තු මස 10 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

SPECIFICATION showing the allotments of Land (including Crown Land) to be benefited by the construction of the Buttala Anicut; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Rs.	c.	Maintenance Rate in Perpetuity under Section 51, at 10 cents per Acre.
			A.	R.	P.			
1	Wekadakumbura	Udagama Vihare	2	0	0	0	20	
2	Givulgahagoda	do.	2	0	0	0	20	
3	Watakeatumulla	do.	2	2	0	0	25	
4	Kumbukgahakumbura	do.	2	2	0	0	25	
5	Meegonkumbura	do.	1	3	8	0	18	
6	Addairraconda	Garandibakini Vihare	2	2	0	0	28	
7	Paragahamulla	Arumugam Chetty	1	3	8	0	18	
8	Bogahakumbura-aswedduma	do.	0	1	8	0	3	
9	Gannile	do.	2	0	0	0	20	
10	Pallekumbura	do.	1	3	24	0	19	
11	Addairiconda	N. Appuhamy, on behalf of Nagolla Tissahamy	2	2	0	0	25	
12	Gannile	do.	1	0	0	0	10	
13	Godakumbura	do.	2	0	0	0	20	
14	Edandekumbura	do.	1	2	0	0	15	
15	Bogahapinkumbura	Udagama Vihare	0	3	8	0	8	
16	Gannilepinkumbura	Katugaha Vihare	0	2	24	0	6½	
23	Kumbukgahakumbura	Darandapan-guwa Dondris	1	0	0	0	10	
24	Kumbukgahakumbura	Pawulapan-guwa M. M. K. Kadirawel	0	2	0	0	5	
25	Watakeatumulla	Arumugama	0	3	8	0	8	
26	Gannile	M. M. K. Kadirawel	0	1	8	0	3	
27	Do.	do.	2	0	0	0	20	
28	Do.	do.	0	2	0	0	5	
29	Kitulgahakumbura	do.	1	0	0	0	10	
30	Keenagahakumbura	Udagama Vihare	0	3	8	0	8	
31	Waledepala	do.	2	0	0	0	10	
32	Addairiconda	do.	2	0	0	0	20	
33	Medairiconda	do.	2	0	0	0	20	
34	Gannile	do.	2	0	0	0	25	
35	Kudapankumbura	do.	1	1	8	0	13	
36	Mahapankumbura	do.	2	2	0	0	25	
37	Godapankumbura	do.	2	0	0	0	20	
38	Godaspala	do.	2	1	8	0	23	
39	Daiyannearawa	do.	1	0	0	0	10	
40	Induruarawa	N. M. Marikar Lebbe, of Passara...	3	1	16	0	33½	
41	Peelekumbura	do.	1	2	0	0	15	
42	Puwakgaha-arawa	do.	1	2	0	0	15	
43	Walikumbura	do.	2	1	8	0	23	
48	Pitamulle Mulatakumbura	K. Sudu Banda, of Henwalaya-watta	0	3	8	0	8	
49	Nitolkumbura	do.	1	2	0	0	15	
50	Kotaira	do.	1	1	8	0	13	
51	Dambagahakumbura	do.	3	2	0	0	35	
52	Bogahakumbura	do.	2	0	0	0	20	
53	Katupile	D. Tissahamy, Arachchi	4	0	0	0	40	
54	Kotaira	do.	1	3	8	0	18	
55	Godarukattena	do.	2	0	0	0	20	
56	W. Rukattena	do.	2	2	0	0	25	
57	Maraghakumbura	do.	5	1	8	0	53	
58	Tebahitiyawa	do.	3	0	24	0	31½	
59	Walakongahakumbura	do.	3	0	0	0	30	
60	Waduarawe	do.	2	2	24	0	26½	
61	Walahadella	do.	2	2	7	0	28	
62	Siyambalagahawattairiconda	do.	2	1	8	0	23	
63	Walairiconda	do.	2	1	8	0	23	
64	Bogahakumburapinkumbura	Alutwela Vihare...	0	2	0	0	3	
65	Panmullenda-arawa	W. Abeysingha Kumarihami	2	0	0	0	20	
66	Dodangahakumbura	N. M. Marikar Lebbe, of Passara...	2	2	32	0	27	
67	Gannile	do.	3	2	0	0	35	
68	Karandagahakumbura	do.	2	0	0	0	20	
69	Millagasmulla	do.	1	1	8	0	13	
70	Laksana-arawa	Udagama Vihare	2	0	0	0	20	
71	Kuruwekumbura	do.	4	0	0	0	40	
—	Laksana-arawa Alutaswedduma	do.	4	0	0	0	40	
72	M. Kandakumbura	do.	3	0	0	0	30	
73	Daiyanekumbura	do.	3	0	0	0	30	
74	Helapanguweaddairiconda	M. M. K. Kadirawel	2	2	0	0	25	
75	Medairiconda	do.	2	0	0	0	20	
76	Migonkumbura	do.	2	0	0	0	20	

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Maintenance Rate in Perpetuity under Section 51, at 10 cents per Acre.	
			A.	R.	P.	Rs.	c.
77	Gannile	M. M. K. Kadirawel	4	2	0	0	45
78	Mahathennekumbura	do.	4	2	0	0	45
79	Kudathennakumbura	do.	2	0	0	0	20
80	Aganakumbura	do.	2	1	8	0	23
81	Gannile	do.	2	0	0	0	20
82	Puwakgahairiconda	do.	2	0	0	0	20
83	Karandagahakumbura	do.	2	2	0	0	25
84	Kumbukgahakumbura-addara	do.	2	0	0	0	20
85	Kongahakumbura	do.	2	0	0	0	20
86	Kongahakumburadepala	do.	0	4	0	0	10
87	Dambagahakumbura	W. Abeysingha Mutu Banda	2	1	8	0	23
88	Gannilepinkumbura	Udagama Vihare	0	1	24	0	4
89	Upasaka-arawapinkumbura	Garandi Bakine Vihare	3	0	0	0	30
96	Pitahakumbura	U. L. M. Abdul Rahiman, of Passara	0	3	12	0	17 ³ / ₄
97	Aswadduma	do.	2	3	0	0	7 ³ / ₄
99	Edandekumbura	do.	1	3	8	0	18
100	Dambagahakumbura	do.	2	0	0	0	20
101	Dambagahapitaha	do.	0	2	8	0	5 ³ / ₄
102	Dambagahagodairiconda	do.	2	1	0	0	22 ³ / ₄
103	Siyambalagahairiconda	do.	1	2	0	0	15
104	Kotaira	do.	2	0	0	0	20
105	Giwulgasoda	do.	0	3	8	0	8
106	Gannile	do.	4	2	0	0	45
107	Ambagahakumburawalairiconda	do.	2	2	0	0	25
108	Helagangodakumbura	do.	2	1	8	0	23
109	Deiyannekumbura	do.	0	1	2	0	15
110	Obbekotakumbura	do.	0	4	0	0	10
111	Yaka-arawa	do.	0	3	24	0	9
112	Kongahakumbura	do.	1	1	8	0	13
116	Kongahakumburagoda-irriconda	do.	0	1	2	0	15
117	Addarakumbura	do.	1	1	8	0	13
118	Gannilepinkumbura	do.	0	2	16	0	3
119	Helagangoda-arawapinkumbura	do.	0	2	16	0	3
114	Galagawakumbura	D. Tissahamy, Arachchi of Godagedara	1	1	8	0	13
115	Makiliyagahakumbura	do.	2	1	8	0	23
120	Yaka-arawapinkumbura	Garandibakini Vihare	1	0	0	0	10
113	Yaka-arawa	do.	0	2	0	0	5
121	Mylagahakumbura	Banda, Vidane of Nakkala	3	1	8	0	33
122	Puwakgaha-arawa	N. M. Lebbe Marikkar, of Passara	1	2	0	0	15
123	Gannilepavulapanguwa	do.	1	0	0	0	10
124	Kosgahamulla	do.	1	1	8	0	13
125	Ganniledarandepanguwa	Weragoda Obeyesingha Mutubanda	2	0	0	0	20
126	Hela-ankanuwekumbura	Don K. Appuhamy, Arachchi	1	3	8	0	18
127	Pahala-ankanuwekumbura	do.	3	0	0	0	30
128	Raddakumbura	do.	1	1	24	0	14
129	Deiyannekumbura	do.	2	0	0	0	20
130	Ahalagahadaira	do.	2	2	7	0	28
131	Karandagahakumbura	do.	2	0	0	0	20
132	Do.	do.	2	0	0	0	20
133	Mylagahakumbura	do.	2	0	0	0	20
134	Ganniledaranda	do.	1	2	0	0	15
135	Gannilepawula	S. D. Bonchi Hamine, of Puwakgodamulla	2	2	0	0	25
136	Suriyagahakumbura	do.	3	0	0	0	30
137	Hambahadaira	do.	4	0	0	0	40
138	Walaspala	do.	2	2	0	0	25
139	Helamikadakumbura	do.	2	0	0	0	20
140	Godapaspala	do.	2	1	8	0	23
141	Pahalamikadakumbura	do.	2	0	0	0	20
142	Udumullekumbura	do.	2	0	0	0	20
143	Alugekumbura	do.	0	3	8	0	8
144	Goibima	do.	1	2	0	0	15
145	Gannile	do.	5	0	0	0	50
146	Kirawanagoda	do.	2	0	0	0	20
147	Henwalyakumbura	do.	2	2	0	0	25
148	Godakumbura	do.	2	1	8	0	23
149	Kolongahakumbura	do.	1	0	0	0	10
150	Pattiyakumbura	do.	1	2	0	0	15
151	Gauwasama	do.	0	2	0	0	5
152	Pallekumbura	do.	4	2	0	0	45
153	Kolongahapahalabima	Alutwela Vihare	0	2	0	0	5
154	Atugehinkumbura	Udagama Vihare	0	2	16	0	6
155	Patawelagannilepinkumbura	do.	0	2	0	0	5
156	Peelekumbura	do.	1	0	0	0	10
157	Mylagagoda or Asweddumapinkumbura	Katugahagalge Vihare	3	2	0	0	35

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Rs.	c.	Maintenance Rate in Perpetuity under Section 51, at 10 cents per Acre.
			A.	R.	P.			
160	Bogahakumbura	U. M. Lebbe Marikar, of Passara	2	2	0	0	25	
161	Kammalekumbura	do.	2	0	0	0	20	
162	Millagasgoda	do.	2	0	0	0	20	
163	Millagasmulla	do.	2	2	0	0	25	
164	Honpaigoda	do.	0	3	8	0	8	
165	Potawalakumbura	do.	0	3	8	0	8	
166	Rukattanakumbura	do.	1	3	8	0	18	
167	Dnmgedola	do.	1	2	0	0	15	
168	Gannile	do.	4	1	8	0	43	
169	Goibima	do.	0	3	8	0	8	
170	Pahalamillagasgoda	do.	2	0	0	0	20	
171	Helakatuthenthekumbura	do.	2	0	0	0	20	
172	Pahalathenthekumbura	do.	2	1	8	0	23	
173	Aswedduma	Banda, Mohotala Naide	0	1	24	0	4	
174	Peeledarandakumbura	Monaragalla Vihare	0	2	0	0	5	
175	Peeledarandapawula	Alutwela Vihare	0	2	0	0	5	
176	Gannile	D. P. Awadappan Chetty	2	0	0	0	20	
177	Mulatakumbura	do.	1	2	0	0	15	
178	Goibima	do.	0	3	8	0	8	
179	Do.	Dón K. Appuhamy, Arachchi	0	3	8	0	8	
180	Urugammua	do.	1	2	0	0	15	
181	Kongahakumbura	do.	2	0	0	0	20	
182	Medakumbura	do.	1	3	8	0	18	
183	Agalakumbura	do.	1	1	8	0	13	
184	Mylagakumbura	do.	1	0	0	0	10	
185	Kanukatiyeaswedduma	Katugahagolge Vihare	0	2	0	0	5	
186	Do.	Garandibakine Vihare	2	0	0	0	5	
187	Peelekumbura	Kataragama Kiri Vihare	2	0	0	0	5	
188	Kandurugasgoda	Kalubanda, Arachchi	2	0	0	0	20	
189	Lolugasgoda	do.	1	0	0	0	10	
190	Dowekumbura	do.	1	0	0	0	10	
191	Gannilehelabima	do.	1	0	0	0	10	
192	Gannile	do.	1	0	0	0	10	
193	Pahalabima	B. Mohotalage Sudumenika	1	0	0	0	10	
194	Nitolgassgoda	do.	1	0	0	0	10	
195	Radakumbura	do.	0	2	0	0	5	
196	Millagasgoda	do.	1	3	8	0	13	
197	Talkolakumbura	do.	1	0	0	0	10	
198	Pahalamigaskumbura	Alutwela Vihare	0	3	8	0	23	
199	Pahalamullakumbura	do.	2	2	0	0	25	
200	Matikatakumbura	Ruhunumaha Kataragama Dewale	1	2	0	0	15	
201	Gannile	do.	2	0	0	0	20	
202	Bogahakumbura	do.	2	0	0	0	20	
203	Kolongahakumbura	do.	2	0	0	0	20	
204	Purankumbura	do.	2	0	0	0	20	
205	Dowekumbura	do.	2	0	0	0	20	
206	Mulatakumbura	do.	2	0	0	0	20	
207	Rahubaddekumbura	do.	1	3	8	0	18	
208	Muttettuwa	do.	2	0	0	0	20	
209	Balapubima	do.	0	3	8	0	8	
210	Kirindekumbura	do.	1	1	8	0	13	
211	Awugahakumbura	do.	1	2	0	0	15	
212	Rukkettenakumbura	do.	2	0	0	0	20	
213	Mahabeligediya	J. P. Appuhamy, Arachchi, Alu- pota	2	2	7	0	28	
214	Kudapatiya	do.	5	0	0	0	50	
215	Wellassagaha-arawa	do.	3	0	0	0	30	
216	Mahapatiya	do.	4	2	0	0	45	
217	Ambalangoda	do.	0	2	16	0	3	
218	Tunumunegoda	do.	6	3	8	0	68	
219	Gannile	do.	4	0	0	0	40	
220	Kongahakumbura	do.	2	2	7	0	28	
221	Amunekumbura	do.	4	0	0	0	40	
222	Watakumbukekumbura	do.	4	2	0	0	45	
223	Bakinikotakumbura	do.	3	1	8	0	33	
224	Dembaragahakumbura	Kesapurita	5	3	8	0	58	
225	Kamarangahakumbura	do.	7	0	0	0	70	
226	Godamuttettuwa	do.	7	0	0	0	70	
229	Ankanuwekumbura	W. Kumara Etana	3	0	0	0	30	
230	Yakakumbura	do.	3	2	0	0	35	
231	Gannile	do.	3	2	0	0	35	
232	Giwulkumbura	do.	3	0	0	0	30	
233	Kanawandumkumbura	—	1	1	8	0	13	
234	Pattiyakumbura	W. Kumara Etana	2	1	8	0	23	
235	Nugekumbura	do.	2	1	8	0	23	
236	Mulata-arawa	Alutwela Vihare	1	3	8	0	18	
237	Kiriwilladaranda-arawa	Kumara Etana	4	0	0	0	40	

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Maintenance Rate in Perpetuity under Section 51, at 10 cents per Acre.	
			A.	B.	P.	Rs.	c.
238	Kudabeligediakumbura	... D. J. Appuhamy, Arachchi	3	0	0	...	0 30
239	Kariwila-arawapavula	... do.	0	3	8	...	0 8
240	Pinkumbura	... Alutwela Vihare	0	3	8	...	0 8
241	Jambugaha-arawa	... do.	2	0	0	...	0 20
242	Welikumbura	... B. Upasaka Appu, Arachchi	0	3	8	...	0 8
245	Do.	... do.	0	3	8	...	0 8
248	Do.	... do.	0	3	8	...	0 8
251	Do.	... do.	0	3	8	...	0 8
253	Do.	... do.	0	3	8	...	0 8
256	Do.	... do.	0	3	8	...	0 8
243	Dambagahakumbura	... Jayasundara Banda	1	0	0	...	0 10
246	Do.	... do.	1	1	8	...	0 13
244	Nambandaira	... Tennakoon Mohottihami	0	2	0	...	0 5
247	Do.	... do.	0	2	16	...	0 3
257	Dambagahakumbura	... do.	1	0	0	...	0 10
258	Do.	... do.	0	2	0	...	0 5
249	Do.	... Tennakoon Mutu Banda	0	2	16	...	0 3
250	Do.	... do.	0	1	2	...	0 15
252	Do.	... do.	0	2	0	...	0 5
254	Nambandaira	... Tennakoon Heen Kumarihami	1	1	8	...	0 13
255	Do.	... do.	0	2	0	...	0 10
259	Gannile	... Estate of Ranagalle Sudu Banda, korala	1	0	0	...	—
			4	2	0	...	0 45
260	Nitolgahakumbura	... do.	4	0	0	...	0 70
261	Beeriarawa	... do.	4	2	0	...	0 75
262	Pattiyakumbura	... do.	2	1	8	...	0 23
263	Bogaha-arawa	... do.	1	0	0	...	0 10
264	Nika-atteiriconda	... W. A. Kumarihami	2	2	0	...	0 25
265	Nika-attegodairiconda	... do.	3	0	0	...	0 30
266	Penipotnarawairiconda	... do.	2	0	0	...	0 20
267	Do.	... do.	1	2	24	...	0 16½
268	Siyambalagaha-arawa	... Alutwela Vihare	1	0	0	...	0 10
270	Giragalekumbura	... Estate of Kalu Banda Disanayaka	5	3	8	...	0 58
271	Siyambala-attekumbura	... do.	2	3	8	...	0 38
272	Beruliyadda	... do.	2	2	0	...	0 25
273	Migonkumbura	... do.	3	0	0	...	0 30
274	Medaolialiyadda or mulla	... do.	2	2	0	...	0 25
275	Addaraoliamulla	... do.	4	0	0	...	0 40
276	Bahubaddapattuwa	... do.	3	0	0	...	0 30
277	Badadepala	... do.	1	1	8	...	0 13
278	Godagannile	... do.	2	2	0	...	0 25
279	Godarakumbura	... do.	2	2	0	...	0 25
280	Pahalagannile	... do.	4	0	0	...	0 70
281	Kumbukgahakumbura	... do.	2	2	0	...	0 25
282	Peelekumbura	... do.	4	0	0	...	0 40
283	Nambandaira	... do.	5	0	0	...	0 50
284	Lindakumburadeka	... do.	4	0	0	...	0 20
285	Dambekumbura	... Estate of Wibusana and Sudu Banda, of Egodapanguwa	2	2	7	...	0 28
286	Pusjulekumbura	... —	2	2	0	...	0 25
287	Gannile	... —	3	2	0	...	0 35
288	Agathakumbura	... —	3	2	0	...	0 38
296	Giragalleepinkumbura	... Katugahagalge Vihare	2	0	0	...	0 20
297	Paranagala-arawa	... do.	10	0	0	...	1 0
298	Dambakaranda	... D. D. J. Perera Appuhamy, Arachchi	2	2	0	...	0 25
299	Pinwalarawa	... do.	1	3	8	...	0 18
300	Sahadaya-arawa	... do.	1	0	0	...	0 10
301	Kuda-arabandugahakumbura	... do.	2	2	0	...	0 25
302	Do.	... do.	2	1	8	...	0 23
303	Kudanikaella	... do.	2	2	0	...	0 25
304	Gonimulla	... do.	4	0	0	...	0 45
305	Maladuwawa	... do.	4	0	0	...	0 40
306	Giunlekumbura	... do.	3	0	0	...	0 30
307	Tamite	... do.	3	0	0	...	0 30
308	Gannile	... do.	5	0	0	...	0 50
309	Galabodadaira	... do.	4	2	0	...	0 45
310	Wickarana	... do.	4	2	0	...	0 45
311	Eginikottekumbura	... do.	4	2	0	...	0 45
312	Mahairiconda	... do.	4	0	0	...	0 40
313	Thunsiriyawa	... do.	5	0	0	...	0 50
314	Mahakannile	... do.	5	0	0	...	0 50
315	Kudakannile	... do.	3	0	0	...	0 30
316	Lindakumbura	... do.	3	2	0	...	0 35
317	Keraminiyakumbura	... do.	5	0	0	...	0 50
318	Mahanke-ella	... Katugahagalge Vihare	7	0	0	...	0 70
319	Watekettumulla	... do.	2	0	0	...	0 20

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Maintenance Rate in Perpetuity under Section 51, at 10 cents per Acre.
			A	R.	P.	
320	Uda-arawa	J. Kaurala, Elle Gamarala, of Du-malawatta	3	0	0	0 30
321	Bogahakumbura	do.	1	0	0	0 10
322	Siambalagahakumbura	do.	2	0	0	0 20
323	Karandagasgoda	do.	1	2	0	0 15
324	Pitaha	do.	1	0	0	0 10
325	Migasmulla	Weragoda Abayesinghe Banda	1	1	8	0 13
326	Megonkumbura	do.	2	0	0	0 20
327	Gannile	do.	2	0	0	0 20
328	Awugahakumbura	do.	1	0	0	0 10
329	Samayangoda	do.	1	2	0	0 15
330	Walairiconda	do.	2	0	0	0 20
331	Gedarakumbura	Godegadara Sudu Nilame	1	0	0	0 10
332	Nugekumbura	do.	1	0	0	0 10
333	Daiyannekumbura	do.	1	0	0	0 10
334	Dadedaira	do.	3	2	0	0 35
335	Unapandurabimma	do.	2	0	0	0 20
336	Maragahakumbura Mahairiconda	J. Kaurala, Ella Gamarala, of Du-malawatta	1	1	8	0 13
337	Maragahakumbura Kudairiconde	do.	4	0	0	0 10
338	Balayakumbura	do.	2	0	0	0 20
339	Diyamamwa	do.	1	1	8	0 13
340	Welapottuarawa	do.	3	0	0	0 30
342	Udumullegannila	Tissahamyan Appuhamy, the son of Wasanarala, and Delicena, the widow of Kiriwante	3	2	0	0 15
343	Lindedepola	do.	0	3	8	0 8
344	Dambagahakumbura	do.	0	3	8	0 8
345	Mylagahairiconda	Estate of Dingiri Menika	2	2	0	0 25
346	Mahaliyadedairiconda	—	2	0	0	0 20
347	Makulgasarawahelabima	—	2	0	0	0 20
348	Makulgasapahalakumbura	Weragoda Abeysinghe Mutu Banda	1	3	24	0 19
349	Makulgasawugahakumbura	M. Jayasinghe Kawurula, of Dum-malawatta	3	0	0	0 30
350	Panamarallagekumbura	do.	4	2	0	0 45
351	Hatra-ira	do.	4	0	0	0 40
352	Ambagahakumbura	do.	6	0	0	0 60
353	Watekeatumulla	do.	1	0	0	0 10
354	Kosgahakumbura	G. J. B. M. Sudu Banda, of Atakumbura	3	2	0	0 35
355	Bogahakumburadarandapanguwa	Paranagama M. Sudu Menika	2	2	24	0 26½
356	Bogahapanguwa	Paranagama M. Sudu Kuma	2	2	24	0 26½
357	Kahaliyakumbura	Paranagama Kawurula Gamarala	4	2	0	0 45
358	Makulgassanilepinkumbura	Alutwela Vihare	0	1	24	0 4
359	Makulgasarawapinkumbura	Garandi Bakinne Vihare	0	2	16	0 3
360	Kosgahapinkumbura	Hatporuwa Vihare	2	1	8	0 23
361	Nilligollekumbura	S. D. B. Haminey, of Puwakgodamulla	2	2	0	0 25
362	Radakumbura	do.	0	2	0	0 5
363	Gannile	do.	5	2	0	0 55
364	Karandagahakumbura	do.	6	1	8	0 63
365	Lindakumbura	do.	6	1	8	1 63
366	Mylagahakumbura	do.	1	1	8	0 13
367	Pitaha	do.	1	1	8	0 13
368	Maragahakumbura	do.	3	0	0	0 30
369	Bogaha-arawa	do.	3	1	8	0 33
370	Uda-arawa	do.	1	2	0	0 13
371	Dowekumbura	do.	1	2	24	0 16½
372	Siambalagahakumbura	do.	0	3	8	0 8
373	Migahamulla	do.	0	2	0	0 5
374	Timbirigahakumbura	do.	1	0	0	0 10
375	Kammalkumbura	do.	1	1	8	0 13
376	Muttettuwa	do.	0	3	8	0 8
377	Gannile	do.	3	0	0	0 30
378	Nugekumbura	do.	1	1	8	0 13
379	Mylagahakumbura	do.	1	0	0	0 10
380	Millagasgoda	do.	1	0	0	0 10
381	Migonkumbura	do.	2	2	7	0 28
382	Galbima	do.	1	0	0	0 10
383½	Watekeatumulla	do.	2	1	24	0 24
383	Gannile	Katugahagalage Vihare	5	0	0	0 50
384	Bakamunawekumbura	do.	5	0	0	0 50
385	Kumbukgollehela	do.	3	0	0	0 30
386	Kumbukgollepahalakumbura	do.	2	0	0	0 20
387	Bogahakumbura	do.	4	0	0	0 40
388	Maragahakumbura	do.	5	0	0	0 50

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Rs.	c.	Maintenance Rate in Perpetuity under Section 51, at 10 cents per Acre.
			A.	B.	P.			
389	Hulanbaddearawa	Garandibakinne Vihare	2	2	0	0	25	
390	Mulatekumbura	Magandana	3	0	0	0	30	
391	Nugakumbura	do.	1	3	8	0	18	
392	Ateira	do.	2	1	8	0	23	
393	Kotaira	do.	2	0	0	0	20	
394	Gannile	do.	3	0	0	0	30	
395	Neluwakumbura	do.	2	0	0	0	20	
396	Pitiyakumbura	do.	3	0	0	0	30	
397	Migonkumbura	do.	2	2	0	0	25	
398	Kandurugasgoda	do.	1	0	0	0	10	
399	Pinkumbura	do.	2	0	0	0	20	
400	Kandelandakumbura	do.	2	0	0	0	20	
401	Bodana-arawa	do.	1	1	8	0	13	
402	Pattiyakumbura	do.	2	0	0	0	20	
403	Hiyambala-ellakumbura	do.	2	0	0	0	20	
404	Makullagahakumbura	Sirimaharajakusapurita	1	0	0	0	10	
405	Nitolekumbura	do.	1	0	0	0	10	
406	Ahalagahagoda	do.	1	0	0	0	10	
407	Kumbukgahakumbura	do.	1	0	0	0	10	
408	Dambekumbura	do.	1	0	0	0	10	
409	Muttettuwa	do.	1	0	0	0	10	
410	Gannile	do.	5	0	0	0	50	
411	Kammalgoda	do.	1	0	0	0	10	
412	Rambukgasmutta	do.	1	0	0	0	10	
413	Dambegaskumbura	do.	1	2	0	0	15	
414	Migaskumbura	do.	1	0	0	0	10	
415	Rerugasgoda	do.	1	2	0	0	15	
416	Migaswattagawakumbura	do.	3	0	0	0	30	
317	Galpotttekumbura	do.	1	0	0	0	10	
421	Nipunagekumbura	Ruhunumahakataragama Devale	1	2	0	0	15	
422	Meegonkumbura	do.	1	2	0	0	15	
423	Blapubima	do.	1	1	8	0	13	
424	Ambalamdaviiahlabima	do.	2	0	0	0	20	
425	Ambalardaviapahalabimma	do.	2	0	0	0	20	
426	Srinagalla	do.	1	0	0	0	10	
427	Meegasthumpala	do.	1	0	0	0	10	
428	Mylagahakumbura	do.	2	2	0	0	25	
429	Meechandakumbura	do.	2	0	0	0	20	
430	Muttettuwa	do.	2	0	0	0	20	
431	Nachirekumburahelabima	do.	2	0	0	0	20	
432	Nachchirekumburapahalabima	do.	2	0	0	0	20	
433	Obodakumbura K, gahakumbura	do.	1	2	0	0	15	
434	Kongahabimma	do.	1	2	0	0	15	
435	Galpotttekumbura	do.	4	0	0	0	40	
436	Hettigoda	do.	0	3	8	0	8	
437	Maragahakumbura	do.	1	1	8	0	13	
438	Bogahakumbura	do.	1	1	8	0	13	
439	Meegonkumbura	do.	0	3	8	0	8	
440	Pitaha	do.	1	0	0	0	10	
441	Nitolkumbura	do.	0	3	8	0	8	
442	Wakadakumbura	do.	4	0	0	0	40	
443	Adikarankumbura	do.	2	2	0	0	25	
444	Hataraliyadda	do.	2	0	0	0	20	
445	Butkumbura	do.	2	2	0	0	25	
446	Gannile	do.	8	0	0	0	80	
447	Radakumbura	do.	1	0	0	0	10	
448	Paindakumbura	do.	2	2	0	0	25	
449	Aliakumbura	do.	2	2	0	0	25	
450	Kannile	do.	2	2	0	0	25	
451	Obadakumburagannile	do.	2	2	0	0	25	
452	Radakumbura	do.	0	2	0	0	5	
453	Paindakumbura	do.	0	3	8	0	8	
454	Kannile	do.	0	2	16	0	6	
455	Uda-arawa	Ganna Dewale	3	0	0	0	30	
456	Kumbukgahakumbura	do.	2	0	0	0	20	
457	Puwakgaha-arawa	do.	1	2	0	0	15	
458	Muttettuwa	do.	1	0	0	0	10	
459	Mikandakumburahelabima	do.	1	0	0	0	10	
460	Mikandakumburapahalabima	do.	2	0	0	0	20	
461	Helakotaira	do.	1	2	0	0	15	
462	Pahalakotaira	do.	2	2	0	0	25	
463	Migonkumbura	do.	2	2	0	0	25	
464	Jiwulgasgodagannile	do.	2	2	0	0	25	
465	Adandekumburabatubima	do.	1	2	0	0	15	
466	Ammakumburapahalabima	do.	2	2	7	0	28	
467	Migasdepala	do.	1	0	0	0	10	
468	Kolongaskumbura	do.	2	2	0	0	25	

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Rs.	c.	Maintenance Rate in Perpetuity under Section 51, at 10 cents per Acre.
			A.	R.	P.			
469	Kolongaskumbura	Ganna Dewale	1	0	0	0	10	
470	Egoda-arawa	do.	2	2	0	0	25	
471	Alutarawa	do.	2	2	0	0	25	
472	Kolongaskumbura	do.	5	0	0	0	50	
473	Nettiyagoda	do.	3	0	0	0	30	
474	Mylagahakumbura	do.	1	2	0	0	15	
475	Gannile	do.	2	0	0	0	20	
476	Talkotekumbura	do.	2	2	0	0	25	
477	Awugahabima	do.	1	2	0	0	15	
478	Mikandakumbura	do.	1	2	0	0	15	
479	Muttettuwa	do.	0	2	16	0	3	
480	Megonkumbura	do.	1	2	0	0	15	
481	Lindakumbura	do.	2	2	0	0	25	
482	Karandagahakumbura	Alutaswed- duma						
483	Pitamullehelakumbura	do.	2	0	0	0	40	
484	Do.	do.	2	0	0	0	20	
485	Muttettuwa	do.	2	2	0	0	30	
486	Muttettuwapahalabima	do.	0	3	8	0	8	
487	Dambagahakumbura	do.	4	2	0	0	40	
488	Thambagahakumbura	do.	4	0	0	0	40	
489	Kandiyepitamulla	do.	3	0	0	0	30	
490	Do.	do.	3	0	0	0	30	
491	Kamalegoda	W. J. Banda, Mutubanda, Mohot- tihamy, and Heen Kumarihamy	3	1	8	0	8	
492	Helamulatakumbura	do.	2	2	0	0	25	
493	Godagannile	do.	2	2	0	0	25	
494	Walaira	do.	1	3	8	0	18	
495	Edigahadaira	do.	1	3	8	0	18	
496	Pahalamulatakumbura	do.	1	3	8	0	18	
497	Julgasgoda	do.	2	2	7	0	28	
498	Nitolgahakumbura	do.	2	2	0	0	25	
499	Awugahakumbura	do.	6	0	0	0	60	
500	Mikandakumbura	do.	4	2	0	0	45	
501	Bakinigasgoda	do.	2	2	0	0	25	
502	Pattiyakumbura	do.	2	0	0	0	20	
503	Lindakumbura	do.	3	0	0	0	30	
504	Tikiriyakumbura	do.	1	2	0	0	15	
505	Tisnawalakumbura	do.	2	0	0	0	5	
506	Gannile	Lunande Unnanse of Palwatta	10	0	0	0	1	0
507	Migahakumbura	do.	0	2	0	0	5	
508	Aswedduma	do.	1	2	0	0	15	
509	Berawamulla	do.	2	0	0	0	20	
510	Linigasgoda	Alutwela Vihare	0	3	8	0	8	
515	Maragahakumbura	Rambukpota Ratemahatmaya	4	0	0	0	40	
516	Katupila	do.	4	0	0	0	40	
517	Gannile	do.	6	0	0	0	60	
518	Ambagahakumbura	do.	5	0	0	0	50	
519	Gannile	do.	4	0	0	0	70	
520	Karawugahairakumbura	do.	4	1	8	0	43	
521	Godapingawa	do.	2	0	0	0	20	
522	Walpanguwa	do.	2	1	8	0	23	
523	Tunmulekumbura	do.	4	0	16	0	50	
524	Siambala-attekumbura	do.	4	0	0	0	40	
525	Medagoda-arawa	do.	5	0	0	0	50	
526	Matigandaira	do.	2	2	7	0	28	
527	Dalukiarande	do.	5	0	0	0	50	
528	Jiwulekumbura	do.	3	0	0	0	30	
529	Pattiyakumbura	do.	3	0	0	0	30	
530	Mahamuttettuwa	do.	6	0	0	0	60	
531	Labunatuwemulata	Sirimaharaja Kesapanita	5	0	0	0	50	
532	Ammakumbura Pahalabima	do.	4	1	8	0	40	

I, BENJAMIN HORSBURGH, Acting Assistant Government Agent of the Vavuniya District of the Northern Province, do hereby declare that the villages Tiruwegama and Alagalla, of Kilakkumulai South, Sinhalese division—bounded on the east and south by the boundary between the Northern and North-Central Provinces, on the north by Asikulam and Periyakomarasankulam, and on the west by Sumakulam and Puliyan-kulam—are an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this day.

B. HORSBURGH,
Acting Assistant Government Agent.

Vavuniya Kachcheri,
March 4, 1896.

I, BENJAMIN HORSBURGH, Acting Assistant Government Agent of the Vavuniya District of the Northern Province, do hereby declare that the villages Asikulam and Periyakomarasankulam in Kilakkumulai South, Tamil division, of the Vavuniya District—bounded on the north by Mahamailankulam and Navat-kulam, on the east by Kaddumankulam, on the west by Vamanpuliyan-kulam, and on the south by Tiruwegama or Tivukulam—are infected areas in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this day.

B. HORSBURGH,
Acting Assistant Government Agent.

Vavuniya Kachcheri,
March 5, 1896.

இலையிலிருந்து கன டிசம்பர் 9-ம் திகதிக்கு அயிட்டிங்கு உதவிக் கவண்மேந்து ஏசன்றுவாகிய பென்சமின் ஹெரா ஸ்பறவாகிய நான் இத்தால் வெளிப்படுத்தவது வவுனிய டிஸ்திரிக்டினுள் கிழக்குமலை தெற்கு தமிழ்ப்பிரிவு, ஆசிகுளம், பெரிய கோமரசங்குளம். எல்லை வடக்கு மகாமயினங்குளம், நாவற்குளம். கிழக்கு காட்டு மாங்குளம். மேற்கு வண்ணன் புளியங்குளம். தெற்கு திருவகம் அல்லது தீவுகுளம். இவ்வெல்லைகளுக்குள்பட்ட ஆர்கள் கடியக்கம் ஆண்டின் கூடுதல் மூலக்க மாட்டுநோய்க் கட்டளைச்சட்டத்தின் கூடுதல் பிரிவின்படி நோயுள்ள பகுதியாகக் கொள்ளப்பட்டிருக்கிறதென்றே.

இவ்வெளிப்படுத்தல் இன்று தொடக்கம் பெலப்போடு வழங்கும்.

பி. ஹெராஸ்பற்றி,
அயிட்டிங் உதவி கவண்மேந்து ஏசன்று.
வவுனியக் கச்சேரி,
கடியக்கம் ஆட்பங்குனிண்டு டி 5.

பி. ஹெராஸ்பற்றி,
உதவி கவண்மேந்து ஏசன்று.
வவுனியக் கச்சேரி,
மார்ச்சு 4, 1896.